



Education Social Media Network

මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 127 (2023)

5 - ශ්‍රේණිය

- පහත රූප කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය. එම කාණ්ඩ දෙකම නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.




A



B



C



D

1.

1) A B – C D

2) A C – B D

3) B C – A D

2. ජලය තුළ ගමන් කරන වාහනයකි.

(1) නැව

(2) බෝට්ටුව

(3) සබ්මැරිනය

3. කළු මාමාගේ බයිසිකල් - ප්‍රිම්, ප්‍රිම්, ප්‍රිම් , ඉහත ගීතයේ පද රචනය වන්නේ,

(1) ගාමණි විජේතුංග

(2) ජයන්තිමාලා ධර්මලතා

(3) සිල්වා ගුරු මුහන්දිරන්

4. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධති ගණන වන්නේ

(1) 9

(2) 7

(3) 5

5. දුම්රිය මංසන්ධියක් නොවන්නේ,

(1) පොල්ගහවෙල

(2) මහව

(3) ගම්පහ

6. තමන්ට අවශ්‍ය ස්ථානයටම ගමන් කළ හැක්කේ,

(1) ගුවන් යානයෙනි

(2) බසයෙනි

(3) දුම්රියෙනි

7. ලංකාවේ දිගම දුම්රිය මාර්ගය වන්නේ

(1) උතුරු දිග දුම්රිය මාර්ගය

(2) මුහුදුබඩ දුම්රිය මාර්ගය

(3) වයඹදිග දුම්රිය මාර්ගය

8. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ගමන සිදු වූයේ

(1) කොළඹ සිට පොල්ගහවෙල තෙක්

(2) කොළඹ සිට රාගම තෙක්

(3) කොළඹ සිට අඹේපුස්ස තෙක්

9. දුම්රිය ස්ථානයක දැකිය හැකි දෙයක් නොවන්නේ,

(1) ප්‍රවේශ පත්‍ර කවුළුව

(2) වේදිකා

(3) බස් රථ

10. පොදු බස් රථයක දැකිය නොහැකි වගන්තියකි.

(1) වැඩිහිටියන් සඳහා

(2) ආබාධිතයින් සඳහා

(3) පුජ්‍ය පක්ෂය සඳහා



Education Social Media Network

මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 127 (2023)

5 - ශ්‍රේණිය

පිළිතුරු

- පහත රූප කාණ්ඩ දෙකකට වෙන්කල හැකිය. එම කාණ්ඩ දෙකම නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.



A



B



C



D

1.

1) A B - C D

2) A C - B D

3) B C - A D

2. ජලය තුළ ගමන් කරන වාහනයකි.

(1) නැව

(2) බෝට්ටුව

(3) සබ්මැරිනය

3. කළු මාමාගේ බයිසිකල් - ප්‍රිලිං ප්‍රිලිං ප්‍රිලිං , ඉහත ගීතයේ පද රචනය වන්නේ,

(1) ගාමණි විජේතුංග

(2) ජයන්තිමාලා ධර්මලතා

(3) සිල්වා ගුරු මුහන්දිරන්

4. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධති ගණන වන්නේ

(1) 9

(2) 7

(3) 5

5. දුම්රිය මංසන්ධියක් නොවන්නේ,

(1) පොල්ගහවෙල

(2) මහව

(3) ගම්පහ

6. තමන්ට අවශ්‍ය ස්ථානයටම ගමන් කළ හැක්කේ,

(1) ගුවන් යානයෙනි

(2) බසයෙනි

(3) දුම්රියෙනි

7. ලංකාවේ දිගම දුම්රිය මාර්ගය වන්නේ

(1) උතුරු දිග දුම්රිය මාර්ගය

(2) මුහුදුබඩ දුම්රිය මාර්ගය

(3) වයඹදිග දුම්රිය මාර්ගය

8. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ගමන සිදු වූයේ

(1) කොළඹ සිට පොල්ගහවෙල තෙක්

(2) කොළඹ සිට රාගම තෙක්

(3) කොළඹ සිට අබේපුස්ස තෙක්

9. දුම්රිය ස්ථානයක දැකිය හැකි දෙයක් නොවන්නේ,

(1) ප්‍රවේශ පත්‍ර කවුළුව

(2) වේදිකා

(3) බස් රථ

10. පොදු බස් රථයක දැකිය නොහැකි වගන්තියකි.

(1) වැඩිහිටියන් සඳහා

(2) ආබාධිතයින් සඳහා

(3) පුජ්‍ය පක්ෂය සඳහා